

2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා මුලුස පුකාශන

2022 මාර්ගු 31 වන දහෙන අවසන වූ වරයේ සඳහා මූලය පුයාශන													
ලාභ හෝ අලාභ සහ වෙනත්		සමාගම		සමූහය			මූලුප තත්වය පිළිබඳ		සමාගම			සමූහය	
විස්තීරණ ආදායම් පුකාශනය මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා	2022 రా.	2021 රු.	වර්ධනය %	<mark>2022</mark> රු.	2021 රු.	වර්ධනය %	පුකාශනය මාර්තු 31 වන දිනට	2022 රු.	2021 රු.	වර්ධනය %	2022 රූ.	2021 م.	වර්ධනය %
		0.400.044.500					වත්කම්						
දළ ආදායම	12,066,211,076	9,469,941,763		11,978,477,367	9,469,941,763	26.5	වතකම මුදල් සහ මුදල් සමාන දෑ	877,638,204	1,683,003,076	(47.9)	900,929,559	1,712,137,601	(47.4)
පොළී ආදායම	9,930,097,982	8,331,297,497	19.2	9,930,097,982	8,331,297,497	19.2	මුද්ල යහ මුද්ල යමාන දෑ බැංකු සහ වෙනත් මූලප ආයතන	011,030,204	1,085,005,070	(41.5)	500,525,555	1,712,137,001	(47.4)
පොලී වියදම	(4,234,571,767)	(4,067,534,369)	4.1				සමග ඇති තැන්පතු	4,167,388,105	267,311,713	1,459.0	4,167,388,105	267,311,713	1,459.0
ශුද්ධ පොළී ආදායම	5,695,526,215	4,263,763,128	33.6	5,695,526,215	4,263,763,128	33.6	නැවත විකිණීමේ පදනම මත		4 705 050 544	(4.4)	4 700 700 740	4 705 050 544	(0.0)
ගාස්තු සහ කොමිස් ආදායම	672,707,103	373,550,576	80.1	672,707,103	373,550,576		මිලට ගත් සුරැකුම්පත් සාධාරණ අගය ලාභ හෝ අලාභ හරහා	1,770,612,142	1,795,352,511	(1.4)	1,780,760,519	1,795,352,511	(0.8)
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	672,707,103	373,550,576	80.1	672,707,103	373,550,576		මනින ලද මුලූප වත්කම්	314,015,408	1,188,828,796	(73.6)	796,421,859	1,352,702,922	(41.1)
ශුද්ධ වෙළඳ ලාභය/(අලාභය)	12,589	642,028	(98.0)	12,589	642,028	(98.0)	මුලෳ වත්කම් කුමකෂය කළ පිරිවැයට						
සාධාරණ අගය ලාභ හෝ අලාභ හරහා මනින ලද මූලූ ආයෝජන වලින් ලද							- ණය හා ලැබිය යුතු ගිණුම්	50,691,038,582	33,660,559,075	50.6	50,691,038,582	33,660,559,075	50.6
ශ්ද්ප ලාභය/(අලාභය)	33,825,363	36,563,641	(7.5)	33,825,363	36,563,641	(7.5)	මුලぉ වත්කම් කුමකෂය කළ පිරිවැයට - කල්බදු සහ කුළී සින්නක්කර	14,973,325,141	14,085,116,152	6.3	14,973,325,141	14,085,116,152	6.3
වෙනත් මෙහෙයුම් ආදායම	1,429,568,039	727,888,021	96.4	1,341,834,330	727,888,021	84.3	සාධාරණ අගය විස්තීරණ ආදායම හරහා				, , ,		
මුළු මෙහෙයුම් ආදායම	7,831,639,309	5,402,407,394	45.0	7,743,905,600	5,402,407,394	43.3	මනින ලද මුලූ වත්කම්	1,737,815,264	203,800	852,606.2	1,737,815,264	203,800	852,606.2
ණය හා වෙනත් අලාභ සදහා							මුලෳ වත්කම් කුමකෂය කළ පිරිවැයට - ණය හා වෙනත් මුලෳ උපකරණ	100,423,871		100.0	100,423,871		100.0
හානිකරණ පිරිවැය	(592,488,831)	(575,076,254)	3.0	(592,488,831)	(575,076,254)	3.0	මුලූප වත්කම් කුමකෂය කළ පිරිවැයට	100,120,011		10010	100,120,011		10010
ශුද්ධ මෙහෙයුම් ආදායම	7,239,150,478	4,827,331,140	50.0	7,151,416,769	4,827,331,140	48.1	- වෙනත් මුලප වත්කම්	13,647,730	15,162,142	(10.0)	13,647,730	15,162,142	(10.0)
වියදම්							පරිපාලිත සමාගමක ආයෝජනය	20	20	-		-	-
කාර්ය මණ්ඩල වියදම්	(1,404,669,796)	(1,068,762,651)	31.4	(1,404,866,104)	(1,068,771,249)	31.4	දේපළ ආයෝජන	1,179,500,000	1,100,000,000	7.2	-	-	-
පරිශු උපකරණ සහ ස්ථාපන වියදම්	(221,286,928)	(171,557,465)	29.0	(221,286,928)	(171,557,465)	29.0	දේපළ පිරියත හා උපකරණ කල්බදු වත්කම් භාවිතා කිරීමේ හිමිකම	756,193,121 781,224,648	614,154,778 583,944,570	23.1 33.8	3,208,302,588 781,224,648	2,119,143,851 583,944,570	51.4 33.8
වෙනත් වියදම්	(835,514,204)	(728,461,168)	14.7	(837,435,478)	(731,704,537)	14.4	කල්හදු වරාකම භාවරා කටමේ හමකම අස්පෘශන වත්කම්	28,671,530	9,897,595	189.7	28,671,530	9,897,595	189.7
මුලූ සේවා මත බදු පෙර මෙහෙයුම් ලාභය	4,777,679,550	2,858,549,856	67.1	4,687,828,259	2,855,297,889	64.2	විලම්භිත බදු වත්කම්	141,914,484	80,267,468	76.8	143,203,176	81,047,940	76.7
මුලූ සේවා මත බදු	(783,809,641)	(468,767,648)	67.2	(783,809,641)	(468,767,648)	67.2	අනෙකුත් වත්කම්	156,802,865	141,234,971	11.0	156,829,959	139,271,402	12.6
ආදායම් බදු පෙර ලාභය	3,993,869,909	2,389,782,208	67.1	3,904,018,618	2,386,530,241	63.6	මුළු වත්කම්	77,690,211,115	55,225,036,667	40.7	79,479,982,531	55,821,851,274	42.4
ආදායම් බදු	(1,081,971,589)	(661,604,106)	63.5	(1,062,383,369)	(660,823,634)	60.8	වගකීම්						
වර්ෂය සඳහා ලාභය	2,911,898,320	1,728,178,102	68.5	2,841,635,249	1,725,706,607	64.7	බැංකු අයිරාව කලින් ලද වාරික	1,062,546,767 227,759,381	983,750,361 247,760,859	8.0	1,062,546,767 227,759,381	983,750,361 247,760,859	8.0
ලාභය බෙදී යන ආකාරය	,,	, , , , ,		, , , , , , ,	, , , , , , , , , , , , , , , , , , , ,		කලන ලද වාරක මූලූූ වගකීම් කුමකුෂය කළ පිරිවැයට	221,159,381	247,760,859	(8.1)	221,159,381	247,700,859	(8.1)
පරිපාලන සමාගමේ කොටස්							- ගණුදෙනුකරුවන්ට ගෙවිය යුතු තැන්පතු	41,021,169,765	32,170,953,144	27.5	41,021,169,765	32,170,953,144	27.5
හිමියන්ගේ අයිතිය	2,911,898,320	1,728,178,102	68.5	2,841,635,249	1,725,706,607	64.7	මුලぉ වගකීම් කුමකෂය කළ පිරිවැයට						
පාලනයෙන් තොර කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	-	-	-	- පොලිය දරන ණය ගැනීම්	20,034,340,212	11,282,498,665	77.6	21,835,482,493	11,880,986,632	83.8
වර්ෂය සඳහා ලාභය	2,911,898,320	1,728,178,102	68.5	2,841,635,249	1,725,706,607	64.7	ණය හිමියන්ගේ අයිතිවාසිකම්වලට යටත් වූ කාලීන ණය	2,012,844,267		100.0	2,012,844,267		100.0
ලාභය මත කොටසක ඉපයුම							කල්බදු ණය හිමියන්	858,556,285	599,680,856	43.2	858,556,285	599,680,856	43.2
සාමාන¤ කොටසක මුලික ඉපයුම	12.37	7.34	68.5	12.07	7.33	64.7	පුවර්ථන බදු වගකීම්	604,894,450	635,606,078	(4.8)	604,894,450	635,606,078	(4.8)
සාමානぉ කොටසක තනුක ඉපයුම	12.37	7.34	68.5	12.07	7.33	64.7	විලම්භිත බදු වගකීම්	142,580,571	112,558,388	26.7	142,580,571	112,558,388	26.7
			_				අනෙකුත් වගකීම්	989,544,615	841,325,477	17.6	990,488,316	842,123,612	17.6
ලාභ හෝ අලාභ සහ වෙනත්		සමාගම			සමූහය		විශුාම පුතිලාභ සැලසුම	80,824,933	162,995,765	(50.4)	80,824,933	162,995,765	(50.4)
විස්තීරණ ආදායම් පුකාශනය	2022		වර්ධනය	2022	2021	වර්ධනය	මුළු වගකීම්	67,035,061,246	47,037,129,593	42.5	68,837,147,228	47,636,415,695	44.5
මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා	2022 کر.	රු.	8	රු.	<u>2021</u> රු.	%	ස්කන්ධය	4 225 040 000	1 225 018 000		4 225 040 000	1 225 010 000	
							පුකාශිත පුාග්ධනය වසවස්ථාපිත සංචිත අරමුදැල	1,325,918,000 1,699,794,425	1,325,918,000 1,554,199,509	- 9.4	1,325,918,000 1,699,794,425	1,325,918,000 1,554,199,509	- 9.4
වර්ෂය සඳහා ලාභය	2,911,898,320	1,728,178,102	68.5	2,841,635,249	1,725,706,607	64.7	වෙනත් සංචිත	(47,934,140)	139,261,541	(134.4)	1,099,794,425	139,261,541	9.4 (91.0)
වෙනත් විස්තීරණ ආදායම්, බදු පසු							රඳවාගත් ඉපයුම්	7,677,371,584		48.5			47.2
ආදායම් පුකාශනයට කිසි විටෙකත් වර්ග							සමාගමේ කොටස් හිමියන්ගේ	. , , ,			, , , , , , , , , , , , , , , , , , , ,		
කළ නොහැකි අයිතම							මුළු ස්කන්ධය	10,655,149,869	8,187,907,074	30.1	10,642,835,303	8,185,435,579	30.0
විශාම පුතිලාභ සැලසුම නැවත	105 0 47 705	(00.000.070)		105 047 705	(00.000.070)		පාලනයෙන් තොර කොටස් හිමියන්ගේ අයිතිය						
වර්ග කිරීමේ ලාභ/(අලාභ)	125,947,705	(30,289,378)	515.8	125,947,705	(30,289,378)	515.8	මළු ස්කන්ධය	10,655,149,869	8,187,907,074	30.1	10.642.835.303	8,185,435,579	30.0
ආයුඝණකීය ලාභ/ (අලාභ) වෙනුවෙන් විලම්භිත බදු	(30,227,449)	7,269,449	(515.8)	(30,227,449)	7,269,449	(515.8)	මුළු ස්කන්ධය හා වගකීම්		55,225,036,667		79,479,982,531	, , ,	42.4
විශාම පුතිලාභ සැලසුම මත ශුද්ධ	(00,221,110)	.,200,440	(01010)	(30,221,110)	.,200,440	(020.0)	ශුද්ධ වත්කම් මත කොටසක අගය (රු.)	45.25	34.78	30.1	45.20	34.76	30.0
ආයුඝණකීය ලාභ/(අලාභ)	95,720,256	(23,019,929)	515.8	95,720,256	(23,019,929)	515.8							
ඉඩම් සහ ගොඩනැගිලි පුතzාගණනය	48,245,347	-	100.0	127,745,347	-	100.0	සහතික කිරීම මෙම මලුදු පතාලන 2007 අංක 07	7 മറ്റു കുതുത്തം	පනයත් විටාන බ	තට සතනය	മ കുടാങാ ഈ		
ඉඩම් සහ ගොඩනැගිලි පුතඍගණනය							මෙම මූලූූූූලූූූලූූූලූූූලූූූලීයාශන 2007 අංක 07 දටන සමාගම පනතේ වධාන වලට අනුකූලව සකසා ඇත.						
වෙනුවෙන්, විලම්හිත බදු	(9,130,356)	4,615,161	(297.8)	(28,210,356)	4,615,161	(711.3)	අත්සන් කළේ තේ බී බේතත සමීර						
ඉඩම් සහ ගොඩනැගිලි පුතතාගණනයේ, ශුද්ධ වෙනස් වීම	20 114 004	A 64E 464	747 5	00 524 004	A 64E 464	2 050 7	කේ.ඩී. මේනක සමීර ජෙෂෂ්ඨ නියෝජන සාමානනාධිකාරී මූලන හා පරිපාලන						
	39,114,991	4,615,161	141.5	99,534,991	4,615,161	2,056.7							
ආදායම් පුකාශනයට නැවත වර්ග කළ හැකි හෝ ඇතැම් විට නැවත වර්ග විය හැකි අයිතම							මෙම මූලප පුකාශන සකස්කිරීම හා ඉදිරිපත් කිරීමේ වගකීම අධ්පක්ෂක මණ්ඩලය සතුය.						
සාධාරණ අගය වෙනස් වීමේ ලාභ/(අලාභ)	(297,777,200)		(100.0)	(297,777,200)		(100.0)	අධ්පකෂක මණ්ඩලය වෙනුවෙන් අනුමත කර අත්සන් තබන ලද්දේ;						
සාධාරණ අගය වෙනස් වීමේ ලාභ/(අලාභ)	(201,111,200)	-	(100.0)	(201,111,200)	-	(100.0)	අත්සන් කළේ	අත්සන් ස	ාළේ				
සාධාරණ) අගය වෙනස වමේ (වුහි/ (අලාහ) ඔත විලම්භිත බද	71.466.528		100.0	71.466.528		100.0	එස් වී. රන්ගමව		ස් වීරබාහ				

මත විලම්හිත බදු	71,466,528	-	100.0	71,466,528	-	100.0
අලෙවිය සදහා ඇති මුලඝ වත්කම් නැවත ගණනය කළ පසු ශුද්ධ ලාභ/(අලාහ)	(226,310,672)		(100.0)	(226,310,672)	-	(100.0)
වර්ෂය සඳහා අනෙකුත් මුළු විස්තීරණ ආදායම්, බදු පසු	(91,475,425)	(18,404,768)	397.0	(31,055,425)	(18,404,768)	68.7
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	2,820,422,895	1,709,773,334	65.0	2,810,579,824	1,707,301,839	64.6
මුළු විස්තීරණ ආදායම බෙදී යන ආකාරය පරිපාලන සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිය	2,820,422,895	1,709,773,334	65.0	2,810,579,824	1,707,301,839	64.6
පාලනයෙන් තොර කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	2,820,422,895	1,709,773,334	65.0	2,810,579,824	1,707,301,839	64.6

සමාගම **තෝරාගත් කාර්ය සාධක දර්ශක** (නියාමන වාර්ථාකරණය අනුව) මාර්තු 31 වන දිනට 2022 2021 නියාමන පුාග්ධන පුමාණාත්මතාවය මුලික පුාග්ධනය (ස්ථර 1 පුාග්ධනය), රු. දහස් 10,270,608 8,036,430 13,049,585 8,725,014 මුළු පුාග්ධන පදනම, රු. දහස් මුලික පාග්ධන අනුපාතය අවධානම මත බර තැබු වත්කම් වල පුතිශතයන් (අවම 7.00%) 14.58% 12.98% මුළු පුාග්ධන අනුපාතය අවධානම මත බර තැබු වත්කම් වල පුතිශතයන් (අවම 11.00%) 18.52% 14.09% පුාග්ධන අරමුදල් තැන්පතු වගකීම් වල පුතිශතයක් ලෙස (අවම 10%) 30.96% 25.01% වත්කම් වල ගුණාත්මකභාවය (ණයකළඹේ ගුණාත්මකතාවය) දළ අකිුය ණය පහසුකම්, රු. දහස් 1,876,045 2,244,234 දළ අකිය ණය පහසුකම් අනුපාතය, % 2.73% 4.48% 0.38% 1.19% ශුද්ධ අකිය ණය පහසුකම් අනුපාතය, % ලාභදායීතාවය (%) 7.75% පොලී ආන්තිකය 8.91% වත්කම් මත පුතිලාභ (බදු පෙර) 6.01% 4.48% 30.91% 23.57% ස්කන්ධය මත පුතිලාභ (බදු පසු) නියාමන දුවශීලතාවය (රු. දහස්) අවශන අවම දුවශීල වත්කම් 4,313,215 1,938,259 8,072,739 2,927,819 පවතින දුවශීල වත්කම් 2,246,257 1,439,740 අවශන අවම රාජන සුරැකුම්පත් 3,574,721 1,795,353 පවතින රාජන සුරැකුම්පත් නාමමාතික තොරතුරු සේවක සංඛනාව 1271 1067 ශාබා සංඛතාව 54 45 සේවා මධ්සස්ථාන සංඛ්යාව 1

Credit Rating : BBB+ Stable Outlook : ICRA Lanka

Brand Rating : A : Brand Finance



අංක 310, ගාලු පාර, කොළඹ 03. ටෙලි: 2 370 990

එස්.බී. රන්ගමුව කළමනාකාර අධ්යක්ෂක එස්.එස්. වීරබාහු විධායක අධෳකෂක

2022 ජූනි 06 කොළඹ

KPMG

Km

06th June 2022

CHARTERED ACCOUNTANTS Colombo, Sri Lanka



(Chartered Accountants) 32A, Sir Mohamed Macan Markar Mawatha, P. O. Box 186, Colombo 00300, Sri Lanka.

TO THE SHAREHOLDERS OF VALLIBEL FINANCE PLC Report on the Audit of the Financial Statements

Opinion We have audited the financial statements of Valible Finance PLC ("the Company") and the consolidated financial statements of the Company and its subsidiaries ("the Group), which comprise the statement of financial position as at 31 March 2022, and the statement of profit or loss and other comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and notes to the financial statements, including a summary of significant accounting policies and other explanatory information as set out on pages 198 to 297 of this Annual Report.

In our opinion, the accompanying financial statements give a true and fair view of the financial position of the Company and the Group as at 31 March 2022, and of its financial performance and its cash flows for the year then ended in accordance with Sr Lanka Accounting Standards.

+94 - 11 542 6426 +94 - 11 244 5872 +94 - 11 244 6058 Tel Fax : Internet : www.kpmg.com/lk

Basis for Opinion We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAUSs). Our responsibilities under those standards are further described in the Auditor's Responsibilities for the Audit of the Financial Statements section of our report. We are independent of the Group in accordance with the Code of Ethics issued by CA Sri Lanka (Code of Ethics) and we have fulfilled our other ethican responsibilities in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.

Is summer an opportunity of provide the second seco

Risk Description	Our Response:				
As at 31 March 2022, 85% of its total assets of the Company consisted of loan and receivables, lease and hire purchase	Our audit procedures included:				
receivables totaling to Rs 65.6 Bn, net of impairment allowance of Rs 2.9 Bn.	· Assessing the methodology inherent within the impairment models against the requirements of SLFRS 9, speci				
The Company uses the Expected Credit Loss (ECL) model to calculate the allowance for impairment loss in accordance with SLFRS 9- Financial Instruments (SLFRS 9).	taking into consideration the prevailing uncertain and volatile macro-economic environment; • Challenging the key assumptions in the ECL models, including staging, PD, and LGD and evaluating the reasonable of Management's key judgments and estimates;				
High degree of complexity and judgment are involved in estimating ECL. There are also a number of key assumptions made					
by the Company in applying the requirements of SLFRS 9 to the ECL model including the identification of loss stage, forward looking probability of default (PD), loss given default (LGD), macroeconomic scenarios including their weighting and iudements over the use of data inputs required.	 Testing the accuracy and completeness of the data inputs to the systems and ECL models and challenging teconomic information used within, and weightings applied to, forward looking scenarios; 				
The prevailing uncertain and volatile macro-economic environment and implications of COVID-19 pandemic has meant that	 Recalculating the ECL on sample basis, by using the key assumptions used in the models, such as PD and LGD; 				
assumptions regarding the economic outlook are more uncertain which, combined with varying government responses, increases the level of judgement required by the Company in calculating the ECL, and the associated audit risk.	 Assessing the reasonableness of the Company's considerations of the prevailing uncertain and volatile macro-econo environment and implications of COVID-19 pandemic; 				
We have identified the allowance for expected credit losses as a key audit matter due to the significance of the loans and receivables, lease and hire purchases receivables balances to these financial statements, the inherent complexity of the Company's ECL models used to measure ECL allowances and level of required disclosures set out by the requirements of	 Working with our internal consulting specialists in order to assess the management computation of ECL mod staging, P0, LG0, and appropriateness of incorporating the forward-looking factors, assumptions, and m overlaps to the ECL model. 				
SLFRS 7 financial instruments: Disclosures.	 Assessing the adequacy of disclosures made in the financial statements in compliance with relevant account standards requirements. 				
Other Information	Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that are approp				
Management is responsible for the other information. The other information comprises the information included in the annual report, but does not include the financial statements and our auditor's report thereon.	in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the Company's and Group's internal control.				
Our opinion on the financial statements does not cover the other information and we do not express any form of assurance conclusion thereon.	 Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and rel disclosures made by management. 				
In connection with our audit of the financial statements, our responsibility is to read the other information and in doing so, consider whether the other information is materially inconsistent with the financial statements or our knowledge obtained in the audit, or othenkise appears to be materially misstated. If, based on the work we have performed, we conclude that there is a material misstatement of this other information, we are required to report that fact. We have nothing to report in this regard.	 Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, based on II evidence obtained, whether a material uncertaint vests related to events or conditions that may cast significar on the Company's and the Group's ability to continue as a going concern. If we conclude that a material uncertaint we are required to draw attention in our auditor's report to the related disclosures in the financial statements or disclosures are inadequate, to modify our pointion. Our conclusions are based on the audit evidence obtained up to the statements or the set independence of the set of the				
Responsibilities of Management and Those Charged with Governance for the Financial Statements	date of our auditor's report. However, future events or conditions may cause the Company and the Group to cease				
Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri	 continue as a going concern. Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosure whether the financial statements represent the underlying transactions and events in a manner that achiev presentation. 				
Lanka Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.					
In preparing the financial statements, management is responsible for assessing the Company and the Group's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of	presentation. We communicate with those charged with governance regarding, among other matters, the planned scope and timing of				
accounting unless management either intends to liquidate the Company and the Group or to cease operations, or has no realistic alternative but to do so.	audit and significant audit findings, including any significant deficiencies in internal control that we identify during our au				
realistic alternative but to do so. Those charged with governance are responsible for overseeing the Company and the Group's financial reporting process.	We also provide those charged with governance with a statement that we have complied with etbical requirement accordance with the Code of Ethics regarding independence, and to communicate with them all relationships and other that may reasonably be thought to bear on our independence, and where applicable, related safeguards.				
Auditor's Responsibilities for the Audit of the Financial Statements					
Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement, whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion.	From the matters communicated with those charged with governance, we determine those matters that were significance in the audit of the financial statements of the current period and are therefore the key audit matters. We here matters in our auditor's sport unless law or englishion precludes public disclosure about the matter or when, in rare circumstances, we determine that a matter should not be communicated in our report because the adverse cons of doing as would reasonably be exected to outweight the public interest benefits of subt communication.				
Reasonable assurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAUSs will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users					
taken on the basis of these financial statements.	Report on Other Legal and Regulatory Requirements				
As part of an audit in accordance with SLAuSs, we exercise professional judgment and maintain professional skepticism throughout the audit. We also:	As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we have obtained all the information and explanat that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by Company.				
 Identify and assess the risks of material misstatement of the financial statements, whether due to fraud or error, design and perform audit procedures responsive to those risks, and obtain audit evidence that is sufficient and appropriate to provide a basis for our opinion. The risk of not detecting a material misstatement resulting from fraud is higher than for one resulting from error, as fraud may involve collusion, forgery, intentional omissions, misrepresentations, or the override of internal control. 	company. CA Sri Lanka membership number of the engagement partner responsible for signing this independent auditor's report is 25				

P.Y.S. Perera FCA	C.P. Jayatilake FCA	T.J.S. Rajakarier FCA
W.W.J.C. Perera FCA	Ms. S. Joseph FCA	Ms. S.M.B. Jayasekara FCA
W.K.D.C. Abeyrathne FCA	S.T.D.L. Perera FCA	G.A.U. Karunaratne FCA
R.M.D.B. Rajapakese FCA	Ms. B.K.D.T.N. Rodrigo FCA	R.H. Rajah FCA
M.N.M. Shameel FCA Ms. P.M.K.S. Sumanasekara FCA	Ms. C.T.K.N. Perera ACA	A.M.R.P. Alahakoon ACA

Principals - S.R.I. Perera FCMA(UK), LLB, Attorney-at-Law, H.S. Goonewardene ACA, W.A.A. Weerasekara CFA, ACMA, MRICS

KPMG, a Sri Lankan Partnership and a member firm of the KPMG global organization of independent member firms affiliated with KPMG International Limited, a private English Company limited by a guarantee.